

Woordenlijst 4^{de} Kup / Glossary 4th kup

| | <i>Koreans</i> | <i>Nederlands</i> | <i>Engels</i> | <i>Hangul (한글)</i> |
|---|--|---|--|--------------------|
| Theorie/ Theory | <i>Kamsahabnida</i> | <i>Dank je wel</i> | <i>Thanks</i> | 감사합니다 |
| | <i>Annyong</i> | <i>Hallo</i> | <i>Hello</i> | 안녕 |
| | <i>Annyeonghaseyo</i> | <i>Hoe gaat het?</i> | <i>How are you?</i> | 안녕하세요 |
| | <i>Annyong ha sip nikka?</i> | <i>Hoe maakt U het?</i> | <i>How are you?</i> | 안녕하십니까 |
| | <i>Annyeonghi gyesibsio</i> | <i>Tot ziens</i> | <i>Goodbye</i> | 안녕히 계십시오 |
| | <i>Hasibsio</i> | <i>Alstublieft</i> | <i>Please</i> | 하십시오 |
| Anatomie / Anatomy | <i>Balbadak</i> | <i>Voetzool</i> | <i>Sole of the foot</i> | 발바닥 |
| | <i>Baldeung</i> | <i>Wreef van de voet</i> | <i>Top of the foot</i> | 발등 |
| | <i>Apjuk</i> | <i>Bal van de voet</i> | <i>Ball of foot</i> | 앞족 |
| | <i>Anjok bal</i> | <i>Binnenkant voet</i> | <i>Inside foot</i> | 안에 발 |
| | <i>Bakkat bal</i> | <i>Buitenkant voet</i> | <i>Outside foot</i> | 바깥 발 |
| | <i>Balnal</i> | <i>Meskant voet</i> | <i>Blade of foot</i> | 발날 |
| | <i>Dwikumchi</i> | <i>Hiel</i> | <i>Heel</i> | 뒤꿈치 |
| | <i>Murup</i> | <i>Knie</i> | <i>Knee</i> | 무릎 |
| | <i>Tari</i> | <i>Been</i> | <i>Leg</i> | 다리 |
| Aktie / Action | <i>Ap hureo chagi</i> | <i>Voorwaartse haaktrap</i> | <i>Forward heel kick</i> | 앞 후러기 차기 |
| #1 | <i>Andari cha nokki chagi</i> | <i>Duwtrap met de hiel</i> | <i>Inside low kick with inside of the foot</i> | 안다리 차넣기 차기 |
| #2 | <i>Be kyo chagi</i> | <i>Zweeprap naar de lies</i> | <i>Slap kick to the groin</i> | 빗겨 차기 |
| #3 | <i>Dwikumchi yop chagi</i> | <i>Trap met de hiel</i> | <i>Heel down hook kick</i> | 뒤꿈치 옆 차기 |
| #4 | <i>Yop chagi</i> | <i>Zijwaartse trap</i> | <i>Side kick</i> | 옆 차기 |
| #5 | <i>Andari chagi</i> | <i>Binnenwaartse trap</i> | <i>Inside kick</i> | 안다리 차기 |
| #6 | <i>Bakat dari chagi</i> | <i>Buitenwaartse trap</i> | <i>Outside kick</i> | 바깥다리 차기 |
| #7 | <i>Chokki nopi chagi</i> | <i>Hoge cirkeltrap</i> | <i>High roundhouse kick</i> | 족기 높이 차기 |
| #8 | <i>Dwikumchi cha ollyeo chagi</i> | <i>Opwaartse trap met de hiel</i> | <i>Heel up kick</i> | 뒤꿈치 차올려 차기 |
| #9 | <i>Dwikumchi cha nearigi chagi</i> | <i>Neerwaartse trap met de hiel</i> | <i>Heel down kick</i> | 뒤꿈치 차내려기 차기 |
| #10 | <i>Balbadak cha milgi chagi</i> | <i>Druktrap met de zool van de voet</i> | <i>Sole push kick</i> | 발바닥과 차 밀기 차기 |
| #11 | <i>Chokdo mitcha dolligi chagi</i> | <i>Lage curvetrap</i> | <i>Low curve kick</i> | 족도 밀 차 돌리기 차기 |
| #12 | <i>Bal makki chagi</i> | <i>Afweertrap</i> | <i>Cover kick</i> | 발 막기 차기 |
| #13 | <i>Jokdo cha nokki chagi</i> | <i>Duwtrap meskant voet</i> | <i>Knife edge push kick</i> | 족도 앞차 올리기 차기 |
| Technieken / Techniques | <i>Makki</i> | <i>Afweer</i> | <i>Block</i> | 막기 |
| | <i>An makki</i> | <i>Binnenwaartse afweer</i> | <i>Inside block</i> | 안 막기 |
| | <i>Bakkat makki</i> | <i>Buitenwaartse afweer</i> | <i>Outside block</i> | 바깥 막기 |
| | <i>Ulguru makki</i> | <i>Dubbele vuist X-afweer</i> | <i>Double fist X-block</i> | 엇걸러엇걸러 |
| Titels / Titles | <i>Palang ti (chong)</i> | <i>Blauwe gordel</i> | <i>Blue belt</i> | 파랑띠 |
| | <i>Jo kyo Nim (1st Dan)</i> | <i>1st Dan</i> | <i>Black belt</i> | 조교님 |
| Inclusief alle voorgaande woordenlijsten | | | | |